

ද්විත්ව සටහන් ක්‍රමය සම්පූර්ණයෙන්ම අත්ගමනය නොකර ,අන් කවර හෝ ආකාරයකට තබාගන්නා ගිණුම් වාර්තා අසම්පූර්ණ වාර්තා ලෙස හඳුන්වයි.බොහෝ විට සුළුපරිමාන ව්‍යාපාරිකයින් මෙවැනි ආකාරයකට ගිණුම් තැබීම සිදු කරයි.

උදා -- * තනි සටහන් ක්‍රමයට ගිණුම් තැබීම.

* මුදල් ගිණුම ,ණයගැතියන්ගේ ගිණුම් ,ණයහිමියන්ගේ ගිණුම් ,යනාදි ගිණුම් පමණක් තබාගැනීමේ අවස්ථා.

* එදිනෙදා සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් කිසිම වාර්තාවක් නොගැනීම.

තනිසටහන් ක්‍රමය Single Entry System

යම්කිසි ගනුදෙනුවක ද්විත්ව සටහන් වලින් එක් සටහනක් පමණක් පොත්වල වාර්තා කරමින් ගිණුම් පවත්වාගෙන යාමේ ක්‍රමය තනි සටහන් ක්‍රමය ලෙස හඳුන්වයි. උදා ණයගැතියකුගෙන් රු. 10 000 ක් ලැබීම ලැබීම් මුදල් පොතේ පමණක් හරට සටහන් කිරීම. මෙම ක්‍රමයට ගිණුම් තැබීමේ අවස්ථා ද අසම්පූර්ණ වාර්තා ගණයට අයත් වේ.

අසම්පූර්ණ වාර්තා තබා ගැනීමට හේතු.....

1. බොහෝ සුළු ව්‍යාපාරකීන්ට ද්විත්ව සටහන් ක්‍රමය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීම.
2. ද්විත්ව සටහන් ක්‍රමය උපයෝගී කරගෙන ගිණුම් වාර්තා තබා ගැනීම සුළු ව්‍යාපාර සඳහා ප්‍රායෝගිකව අපහසු වීම.
3. අධික පිරිවැයක් දැරීමට සිදු වීම.
4. ගිණුම් වාර්තා නිසි පරිදි තබා ගැනීම පිළිබඳව සැලකිලිමත් නොවීම.

අසම්පූර්ණ වාර්තා තබා ගැනීමෙන් ව්‍යාපාරිකයකුට අත්වන අවාසි

(අසම්පූර්ණ වාර්තා ක්‍රමයේ දුර්වලතා)

1. ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය (ලාභලාභ) නිවැරදිව ගණනය කර ගැනීම අපහසු වීම.
2. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත හැකි නොහැකි වීම.
3. අනාගත තීරණ ගැනීමට අවශ්‍ය නිවැරදි තොරතුරු ලබාගත නොහැකි වීම.
4. ව්‍යාපාරයට අවශ්‍ය අතිරේක අරමුදල් බාහිර ණය සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලාභධායීත්ව හා මූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු නිවැරදිව ඉදිරිපත් කළ නොහැකි වීම.

අසම්පූර්ණ වාර්තාවලින් මෙහෙයුම් ප්‍රතිඵල ගණනය කිරීම.

තනි සටහන් ක්‍රමයට ගිණුම් වාර්තා තබා ගැනීම හෝ වෙනයම් හේතුවක් හෝ නිසා ගිණුම් වාර්තා අසම්පූර්ණ වන විටෙක ව්‍යාපාරයක මෙහෙයුම් ලාභය / අලාභය ගණනය කිරීම සඳහා යොදා ගත හැකි නිශ්චිත ක්‍රමයක් ඉදිරිපත් කිරීම අපහසුය. කෙසේ වෙතත් ලබා ගත හැකි ගිණුම් තොරතුරු ප්‍රමාණය පදනම් කරගෙන ලාභාලාභ ගණනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රම දෙක ප්‍රායෝගික වශයෙන් යොදා ගනු දැකිය හැකිය.

- (1) ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය සමඟ උවසාන ප්‍රාග්ධනය සැසඳීම මගින් මෙහෙයුම් ප්‍රතිඵල ගණනය කිරීම.
- (2) පවත්නා දත්ත පදනම් කර ගනිමින්, අවසාන ගිණුම් සඳහා අවශ්‍ය තොරතුරු ලබාගෙන ඒවා ද්විත්ව සටහන් ක්‍රමයට වාර්තා කරමින් ආදායම් ප්‍රකාශයන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයන් පිළියෙල කිරීම.

(8) කෙරෝනාගේ ව්‍යාපාරයේ 2019.04.01 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පහත දැක්වේ.

ස්ථාවර වත්කම්	300 000
සමුච්චිත ක්ෂය	(50 000)
	250 000
ජංගම වත්කම්	150 000
	400 000
ප්‍රාග්ධනය	200 000
දිගුකාලීන ණය	100 000
ජංගම වගකීම්	100 000
	400 000

වෙනත් තොරතුරු

- I. 2019 ඔක්.01 දින රු. 30 000 ක් වටිනා ස්ථාවර වත්කම් මිලදී ගත් අතර සියළු ස්ථාවර වත්කම් සරල මාර්ග ක්‍රමයට 10 % ක් ක්ෂය කරයි.
- II. වර්ෂය තුළදී අයිතිකරු අතිරේක ප්‍රාග්ධනය ලෙස රු. 50 000 ක් යොදා ඇති අතර ගැනිලි ලෙස රු. 10 000 තොග ගෙන ගොස් ඇත.
- III. වාර්ෂික ණය වාරිකය වූ 25 000 ක් වර්ෂය තුළ දී ගෙවා ඇති අතර එහි අඩංගු පොලී ප්‍රමාණය රු. 5000කි.
- IV. 2020.03.31 දිනට ජංගම වත්කම් රු. 170 000 ක් ද ජංගම වගකීම් රු.140 000 ක් ද විය.

ඉහත තොරතුරු භාවිත කරමින් 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්න.

ද්විත්ව සටහන් ක්‍රමයට වාර්තා තබා නොගත් ධර්මරාජා මහතාගේ ව්‍යාපාරයට අදාළ පහත තොරතුරු ඔබට සපයයි.

- I. තක්සේරු කරන ලද වත්කම් හා වගකීම්

	2019-01-01	2019-12-31
ස්ථාවර වත්කම්	60 000	76 000
භාණ්ඩ තොගය	24 000	32 000
ණයගැනියෝ	16 000	30 000
ණයහිමියෝ	28 000	36 000
මුදල්	20 000	14 000
- II. වර්ෂය තුළදී රු. 22 000 ක නව ස්ථාවර වත්කම් මිලදී ගෙන ඇත.
- III. ව්‍යාපාරිකයා පවත්වා ගෙන ගිය දළ වියදම් වාර්තා අනුව වර්ෂයේ ව්‍යාපාර කටයුතු මෙහෙයවීම සඳහා ගෙවා ඇති මුළු වියදම් රු. 33 000 කි.
- IV. වර්ෂය තුළදී අයිතිකරු රු. 20 000 ක් අතිරේක ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරයට යොදවා ඇති අතර ගැනිලි රු. 8 000 කි.
- V. වර්ෂය තුළ ණයගැනියන්ගෙන් එකතු කරගත් මුදල රු. 195 800 ක් වනඅතර ණයහිමියන්ට ගෙවූ මුදල රු.140 800කි.
- VI. වර්ෂය තුළ ණයගැනියන්ට දුන් වට්ටම් රු. 3 000 ක් ද ණයහිමියන්ගෙන් ලැබූ වට්ටම් රු. 2 000 ක් ද බොල් ණය රු. 1 400 ක් ද සිදු වී ඇත.
- VII. ව්‍යාපාරය සියලුම ගෙවීම් වෙක්පත් මගින් කර ඇත.

මෙම තොරතුරු ඇසුරෙන්,

- A. 2019.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය
- B. 2019.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ද පිළියෙල කරන්න.